



කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
வளிமண்டலவியல் துணைக்களம்
Department of Meteorology

දුරකථන : 011 2686686
 ෆැක්ස් : 011 2682668
 විද්‍යුත් තැපෑල : metnmc@gmail.com
 වෙබ් අඩවිය : www.meteo.gov.lk

නිවේදන අංකය : 01
 වර්ණය : ඇම්බර්

WW/O/23/02/03/01

තද වැසි සහ තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2023 පෙබරවාරි මස 04 දින පෙ.ව 03.30 වන තෙක් වලංගු වන පරිදි 2023 පෙබරවාරි මස 03 දින ප.ව 09.30 ට නිකුත් කරන ලදී.

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය සඳහා

සැලකිලිමත් වන්න!

දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

අද ප.ව 09.00 වනවිට තත්ත්වය

දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ පවතී.

අනාවැකිය

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළදීද සක්‍රියව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
வளிமண்டலவியல் திணைக்களம்
Department of Meteorology

TP : 011 2686686
Fax : 011 2682668
E-mail : metnmc@gmail.com
Web : www.meteo.gov.lk

Bulletin No: 01
COLOR: Amber

WW/O/23/02/03/01

Heavy Rain and Strong Wind Advisory

Issued by the Natural Hazards Early Warning Centre

At 09.30 p.m. 03 February 2023 for the period until 03.30a.m. 04 February 2023

Sea areas off the coast extending from Colombo to Hambantota via Galle & Matara

PLEASE BE AWARE

Due to the active cloudiness in the south-western sea areas, the possibility for heavy showers/thundershowers and sudden roughness, associated with sudden increase of wind speed (up to 70-80 kmph) in the above given sea areas is high.

Naval and fishing communities are also requested to be vigilant in this regard.

SITUATION AT 09.00 p.m.

The active cloud which was formed in the south-western sea area is still active over the mentioned sea area.

FORECAST

The active cloud is likely to persist during next few hours.

Rainfall amount (mm): Fairly Heavy rain: 50 -100, Heavy rain: 100 – 150, Very heavy rain: 150 or more.

State of Sea: Clam: (0-5) Kmph Smooth: (05-15) kmph, Slight: (16-28) kmph, Moderate: (29-37) kmph, Fairly rough: (28-46) kmph, Rough: (47-55) kmph, Very rough: (56-74) kmph, High: (75-102) kmph, Very high: above 103kmph